

ඔබේ දරුවා ලියාපදිංචි කිරීමට අමතක නොකරන්න!

එය ඔන්ලයින්
ආකාරයට
නොමිලේ සිදු
කළ හැකිය!




ඔබේ දරුවා මෙම වෙබ් අඩවිය මගින් ලියාපදිංචි කරන්න

www.cbs.sa.gov.au/births-deaths-marriages




එය අතිශයින්ම වැදගත් වේ!
රෝහල් මගින් මෙය ඔබ වෙනුවෙන් කර දෙන්නේ නැත.

දරුවා ඉපදී දින 60ක් තුළ ඔබ ඔබේ දරුවා ලියාපදිංචි කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. ඔබ ඔබේ දරුවා ලියාපදිංචි නොකළහොත්, ඔබට යම් යම් Centrelink ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමට නොහැකි විය හැකිය. එසේම ඔබේ දරුවා ලියාපදිංචි නොකළහොත්, ඔබට ඔවුන් වෙනුවෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.



ඔබේ දරුවා ඔන්ලයින් ආකාරයට ලියාපදිංචි කරන ආකාරය පහත දක්වා තිබේ



1

SMS පණිවුඩ ලබා ගැනීමට හැකියාව සහිත ජංගම දුරකථන මාපියන් දෙදෙනාම සතුව තිබෙන බවට වගබලා ගන්න.

මාපියන් දෙදෙනාටම ජංගම දුරකථන නොමැති වුවද, ඔබට ඔබේ දරුවා ඔන්ලයින් ආකාරයට ලියාපදිංචි කළ හැකිය. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසානයේදී ඔබ වෙත PDF ලේඛනයක් ඊමේල් මගින් එවනු ලබන අතර මාපියන් දෙදෙනා විසින්ම ඊට අත්සන් තැබිය යුතුය.



2

මාපියන් දෙදෙනා සඳහාම හැඳුනුම්පත් ලේඛන සුදානම් කර ගන්න

අන්තර්ජාලයට පිවිසීමට පෙර, ඔබ සතුව ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය හෝ Centrelink සහ Medicare කාඩ්පත්වල ස්කෑන් කළ ඡායාරූප තිබිය යුතු අතර එසේ නැතහොත් ඒවායෙහි ඡායාරූප ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය.

ඔබ සතුව අවශ්‍ය හැඳුනුම්පත් ලේඛන නොමැති වුවද, ඔබට ඔබේ දරුවා ඔන්ලයින් ආකාරයට ලියාපදිංචි කළ හැකිය. එවිට ඔබ වෙත PDF ලේඛනයක් ඊමේල් මගින් එවනු ලබන අතර මාපියන් දෙදෙනා විසින්ම ඊට අත්සන් තැබිය යුතුය.

3

ඔබ ඔබේ දරුවාගේ නම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ සිටින බවට වග බලා ගන්න

ඔබ දෙදෙනා ඔබගේ දරුවාගේ නම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ සිටීම වැදගත් වේ. ඔබ ඔබේ දරුවා ලියාපදිංචි කිරීමෙන් පසුව ඔබගේ සිත වෙනස් වුවහොත්, මෙයින් ජර්මාදයන් ඇති වීමට ඉඩ තිබේ.

4

දරුවා සහ දෙමාපියන් පිළිබඳව ඔබ සතුව තොරතුරු තිබෙන බවට වගබලා ගන්න

ඔබට මෙම සමහර තොරතුරු සොයා ගැනීමට පුළුවන - උදා. දරුවාගේ උපන් බර, වෛද්‍යවරයාගේ/පවුල් සෞඛ්‍ය සේවිකාවගේ විස්තර - රෝහල මගින් ඔබට ලබා දෙන නිල් පාට පොතේ මෙම විස්තර අඩංගු වේ.

5

උපත ලියාපදිංචි කිරීමට www.cbs.sa.gov.au/births-deaths-marriages වෙබ් අඩවිය වෙත යන්න

එක් අවස්ථාවකදීම ඔබ විසින් ඔන්ලයින් ආකෘතිපත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නොවේ. ඔබ විසින් ඔන්ලයින් ආකෘතිපත්‍රය ආරම්භ කළ විට ඔබ වෙත යොමු අංකයක් ලබා දේ. ඔබට පැය 48ක් දක්වා කාලයක් තුළදී මෙම යොමු අංකය භාවිතා කර ඔබ විසින් නතර කළ තැන සිට අයදුම් කිරීමේ ක්‍රියාවලිය නැවත ඇරඹීමට පුළුවන.

ඔබට අන්තර්ජාල පහසුකම් නොමැති නම්, 131 882 අමතන්න. එවිට අපි ඔබ වෙත මුද්‍රිත ආකෘතිපත්‍රයක් එවන්නෙමු.



6

උප්පැන්න සහතිකයක් ඇනවුම් කරන්න

ඔබ ඔබේ දරුවාගේ උපත ඔන්ලයින් ආකාරයට ලියාපදිංචි කරන අතරතුර උප්පැන්න සහතිකයක් ඇනවුම් කිරීම තෝරා ගැනීමට පුළුවන. ඔබට අවශ්‍ය නම් මෙම අවස්ථාවේදී එය සිදු නොකර පසු අවස්ථාවක එය සිදු කිරීමටද පුළුවන. උප්පැන්න සහතිකයක් ඇනවුම් කිරීමට ඔබට විසා හෝ මාස්ටර්කාඩ් පතක් අවශ්‍ය වේ.

7

SMS පණිවුඩවලට පිළිතුරු දෙන්න

මාපියන් දෙදෙනා වෙතම SMS පණිවුඩ එවනු ලැබේ. දරුවාගේ උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට නම් ඔබ දෙදෙනා දරුවාගේ දෙමාපියන් බව තහවුරු කිරීම සඳහා ඔබ දෙදෙනා වෙත එවනු ලබන SMS පණිවුඩවලට පිළිතුරු යැවිය යුතුය.

